



ශ්‍රී ලංකා
ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
පාර්ලිමේන්තුව

1993 අංක 57 දරන
සාධාරණ වෙළෙඳ කොමිෂන් සභා
(සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 1993 නොවැම්බර් මස 25 දින]

ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී.

1993 නොවැම්බර් මස 26 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
ආපදි පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී.

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී

කොළඹ, උපයෝජන ප්‍රකාශන කාර්යාංශයෙන් මිලදී ලබා ගත හැක.

මිල : ශත 60 යි.

භාෂා ශාස්ත්‍රාලය : රු. 1.00 යි.

1993 අංක 57 දරන සාධාරණ වෙළෙඳ කොමිෂන් සභා
(සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 1993 නොවැම්බර් මස 25 වන දින]

එල්. ඩී.—ඉ. 56/91

1987 අංක 1 දරන සාධාරණ වෙළෙඳ කොමිෂන් සභා පනත
සංශෝධනය කිරීම සඳහා වූ පනතකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව
පිළිතුරු මෙසේ පනවනු ලැබේ:—

1. මේ පනත 1993 අංක 57 දරන සාධාරණ වෙළෙඳ කොමිෂන් සභා (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.

2. (මෙහි මින්මතු “ප්‍රධාන ප්‍රඥප්තිය” යනුවෙන් සඳහන් කරනු ලබන) 1987 අංක 1 දරන සාධාරණ වෙළෙඳ කොමිෂන් සභා පනතේ 5 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

1987 අංක 1
දරන
පනතේ
5 වන වගන්තිය
සංශෝධනය
කිරීම.

(1) ඒ වගන්තියේ (ආ) ඡේදය වෙනුවට පහත දැක්වෙන ඡේදය ආදේශ කිරීමෙන්:—

“(ආ) 18 වන වගන්තිය යටතේ කොමිෂන් සභාව වෙත කරන ලද යම් ඉල්ලීමක් ගැන විභාග කිරීම;”

(2) ඒ වගන්තියේ (ඇ), (ඈ) සහ (ඉ) ඡේද අත්හැරීමෙන්.

3. ප්‍රධාන ප්‍රඥප්තියේ 6 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

ප්‍රධාන
ප්‍රඥප්තියේ
6 වන
වගන්තිය
සංශෝධනය
කිරීම.

(1) “මේ පනතේ 5 වන වගන්තියේ (ආ), (ඇ), (ඈ) සහ (ඉ) ඡේද යටතේ” යන වචන සහ ඉලක්කම් වෙනුවට,

“මේ පනතේ 5 වන වගන්තියේ (ආ) ඡේදය යටතේ” යන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන්;

(2) ඒ වගන්තියේ (ඇ) ඡේදයේ “භාණ්ඩ නිෂ්පාදනය කිරීමෙහි ලාභය සේවාවන් සැලසීමෙහි ලා” යන වචන වෙනුවට “භාණ්ඩ නිෂ්පාදනය කිරීමෙහි ලා” යන වචන ආදේශ කිරීමෙන්;

(3) ඒ වගන්තියේ (ඉ) ඡේදය වෙනුවට, පහත දැක්වෙන ඡේදය ආදේශ කිරීමෙන්:—

“(ඉ) භාණ්ඩ නිෂ්පාදනය කිරීමෙහි හෝ භාණ්ඩ නිෂ්පාදනයට සම්බන්ධ හෝ ඊට ආනුෂංගික යම් ක්‍රියාකාරකමක තීරණ වූ රාජ්‍ය සංස්ථාවල කාර්යයන් ක්‍රියාකාරීත්වය;”

ප්‍රධාන
ප්‍රඥප්තියේ
7 වන
වගන්තිය
සංශෝධනය
කිරීම.

4. ප්‍රධාන ප්‍රඥප්තියේ 7 වන වගන්තියේ “යම් භාණ්ඩයක නිෂ්පාදකයන්ට, ආනයනකරුවන්ට සහ බෙදාහරින්නන්ට සහ යම් නියමිත සේවාවක් සැලසීමෙහි නිරත ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවකට හෝ රාජ්‍ය සංස්ථාවකට” යන වචන වෙනුවට, “යම් භාණ්ඩයක නිෂ්පාදකයන්ට, ආනයනකරුවන්ට සහ බෙදාහරින්නන්ට” යන වචන ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ.

ප්‍රධාන
ප්‍රඥප්තියේ
94 අග්‍රන්
වගන්තිය
ඇතුළත්
කිරීම.

5. 9 වන වගන්තියට ඉක්බිතිව ම, පහත දැක්වෙන අග්‍රන් වගන්තිය මෙයින් ඇතුළත් කරනු ලබන අතර, එය ප්‍රධාන ප්‍රඥප්තියේ 94 වගන්තිය වශයෙන් බලපැවැත්විය යුතුය:—

“ඒකාබද්ධ
නිදේම
තත්වයක්
ඇති කළ
ශාකි කොටස්
අත්කර ගැනීම
පිළිබඳව
ඇතුළුදීම.

94. (1) යම් සංස්ථාගත මණ්ඩලයක හෝ වෙනත් යම් තැනැත්තකුගේ ප්‍රාග්ධනයේ යම් කොටස් හෝ වත්කම් යෝ අත්කර ගැනීමට යෝජනා කරන්නා වූද, ඒ අත්කර ගැනීම නිසා, මේ පනතේ අර්ථනුකූලව ඒකාබද්ධ කිරීමේ තත්වයක් ඇතිකරන්නා වූ ද අවස්ථාවක, එසේ අත්කර ගැනීමට යෝජනා කරන සංස්ථාගත මණ්ඩලයක් වන්නා වූ සෝ නොවන්නා වූ සාම්ප්‍රදායික තැනැත්තකු විසින් ම, එකී යෝජනා අත්කර ගැනීමේ දිනට තිස් දිනකට නොඅඩු කාලයකට පෙර යෝජනා අත්කර ගැනීම පිළිබඳ ලිඛිත දැනුම් දීමක් කොමිෂන් සභාව වෙත කරනු ලැබිය යුතුය.

(2) (1) වන උපවගන්තියේ සඳහන් දැන්වීම ලැබීමෙන් දින විසි එකක් ඇතුළත කොමිෂන් සභාව විසින් ඒ දැනුම්දීම කළ තැනැත්තා වෙත—

(අ) යෝජිත කොටස් හෝ වත්කම් අත්කර ගැනීම සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ විරෝධත්වයක් නැති බව; හෝ

(ආ) එකී කාරණය සම්බන්ධව පරීක්ෂණයක් හෝ විමර්ශනයක් පැවැත්වීමෙන් පසු කොමිෂන් සභාවේ තීරණය දැනුම් දෙන බව

ලියවිල්ලක් මගින් දැනුම් දිය යුතු ය.”.

ප්‍රධාන
ප්‍රඥප්තියේ
11 වන
වගන්තිය
ප්‍රතිශෝජනය
කිරීම.

6. ප්‍රධාන ප්‍රඥප්තියේ 11 වන වගන්තිය මෙයින් ඉවත් කරනු ලබන අතර, ඒ වෙනුවට, පහත දැක්වෙන වගන්තිය ආදේශ කරනු ලැබේ:—

"කොමිෂන් සභාව විසින් විමර්ශන කළ යුතු බව.

11. කොමිෂන් සභාව විසින්, සිය මෙහෙයවීමෙන්ම හෝ යම් තැනැත්තකු විසින් කොමිෂන් සභාව වෙත කරන ලද පැමිණිල්ලක් හෝ ඉල්ලීමක් මත පහත සඳහන් කාරණා සම්බන්ධයෙන් විමර්ශනයක් කළ හැකිය :—

(අ) ඒකාධිකාරී තත්ත්වයක් පැවතීම හෝ පැවතීමට ඉඩ තිබීම;

(ආ) ඒකාබද්ධ කිරීමේ තත්ත්වයක් ඇති කිරීම හෝ ඇති කිරීමට ඉඩ තිබීම;

(ඇ) යම් තරඟ විරෝධී වර්ගයක් ප්‍රවලිතව පැවතීම."

7. ප්‍රධාන ප්‍රඥප්තියේ 13 වන වගන්තියේ (1) වන උපවගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

(1) "11 වන වගන්තියේ (ආ) ඡේදයේ කාර්ය සඳහා" යන වචන සහ ඉලක්කම් වෙනුවට, "9අ වගන්තියේ සහ 11 වන වගන්තියේ (ආ) ඡේදයේ කාර්ය සඳහා" යන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන්;

(2) "ප්‍රාග්ධනයේ හෝ වත්කම්වල යම් කොටස්" යන වචන වෙනුවට, 'ප්‍රාග්ධනයේ කොටස් හෝ යම් වත්කම්' යන වචන ආදේශ කිරීමෙන්.

ප්‍රධාන ප්‍රඥප්තියේ 13 වන වගන්තිය සංශෝධනය කිරීම.

8. ප්‍රධාන ප්‍රඥප්තියේ 15 වන වගන්තියේ (1) වන උපවගන්තියේ "11 වන වගන්තියෙහි නිශ්චිතව සඳහන්" යන වචන සහ ඉලක්කම් වෙනුවට "9අ වගන්තියේ හෝ 11 වන වගන්තියේ නිශ්චිතව සඳහන්" යන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ.

ප්‍රධාන ප්‍රඥප්තියේ 15 වන වගන්තිය සංශෝධනය කිරීම.

9. ප්‍රධාන ප්‍රඥප්තියේ 33 වන වගන්තියේ '18 වන වගන්තිය හෝ 19 වන වගන්තිය යටතේ' යන වචන සහ ඉලක්කම් වෙනුවට "18 වන වගන්තිය යටතේ" යන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ.

ප්‍රධාන ප්‍රඥප්තියේ 33 වන වගන්තිය සංශෝධනය කිරීම.

10. ප්‍රධාන ප්‍රඥප්තියේ 37 වන වගන්තියේ (1) වන උපවගන්තිය යට ඉක්බිතිව ම, පහත දැක්වෙන අලුත් උපවගන්තිය ඇතුළත් කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

"(1අ) (1) වන උපවගන්තියේ (ආ) ඡේදය යටතේ වරදකට වරදකරු කරනු ලැබූ තැනැත්තකු, ඒ වරදකරු කරනු ලැබූ දින පටන් දින දාහතරක් ඇතුළත, මේ පනතේ 7 වන වගන්තිය හෝ 8 වන වගන්තිය යටතේ නියමිත පරිදි වාර වාර්තා හෝ තොරතුරු සැපයීමට, නැතහොත් ලේඛනය ඉදිරිපත් කිරීමට අපොහොසත් වන අවස්ථාවක, ඔහු කොමිෂන් සභාව වෙත අවස්ථාවෝචිත පරිදි එකී වාර්තාව හෝ තොරතුරු සපයන තුරු, නැතහොත් ලේඛනය ඉදිරිපත් කරන තුරු එක් එක් දිනකට රුපියල් පන්සියය බැගින් වූ අතිරේක දඩයකට යටත් විය යුතු ය."

ප්‍රධාන ප්‍රඥප්තියේ 37 වන වගන්තිය සංශෝධනය කිරීම.

ප්‍රධාන
ප්‍රඥප්තියේ
38 වන
වගන්තිය
සංශෝධනය
කිරීම.

11. ප්‍රධාන ප්‍රඥප්තියේ 38 වන වගන්තියේ (2) වන උපවගන්තියෙහි (අ) ඡේදය අත්හැරීමෙන්, ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ.

ප්‍රධාන
ප්‍රඥප්තියේ
41 වන
වගන්තිය
සංශෝධනය
කිරීම.

12. ප්‍රධාන ප්‍රඥප්තියේ 41 වන වගන්තියේ “අදාළ නියෝජ්‍යායතනය” යන්නෙහි අර්ථ කථනය වෙනුවට පහත දැක්වෙන අර්ථ කථනය ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ :—

““අදාළ නියෝජ්‍යායතනය” යන්නෙන් යම් නිශ්චිත භාණ්ඩයක නිෂ්පාදක, ආනයනකරු හෝ එය බෙදා හරින්නා හෝ ඒ නිශ්චිත භාණ්ඩයේ මිල නියම කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු වෙනත් යම් තැනැත්තෙක් අදහස් වේ.”.

අනුමත
කළු පිටි
සිංහල
භාෂා පාඨය
බලපැවැත්විය
යුතු බව.

13. මේ පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක් ඇතිවුවහොත්, එවිට සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු ය.